

### කාර්මික පුරාවිද්‍යාත්මක උරුමයක් ලෙස සැලකිය හැකි යූරිය තේ කර්මාන්තශාලාව පිළිබඳ අධ්‍යනයක්

දන්දෙනිය ඩී.ඩී.ආර්,<sup>1</sup> පබසරා ඊ.කේ.සී,<sup>2</sup> සෙනවිරත්න පී.එම්.එස්.<sup>3</sup>

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී ශ්‍රී ලංකාවේ තේ වගාව කේන්ද්‍ර කරගත් කාර්මික සංස්කෘතිය තුළින් හමුවන තේ කර්මාන්තශාලාවක් වන පස්සර යූරිය තේ කර්මාන්තශාලාව මෙරට කාර්මික පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථානයක් ලෙස සැලකිය හැකියි. එහි ඇති ඓතිහාසික, තාක්ෂණික, සමාජීය සහ ආර්ථික වශයෙන් ඇති වටිනාකම හේතුවෙන් කාර්මික පුරාවිද්‍යාත්මක උරුමයක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දීම මෙම අධ්‍යනයේ අරමුණ විය. ඒ සඳහා ප්‍රාථමික සහ ද්විතියික දත්ත භාවිත කළ අතර සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රැස්කර ගන්නා ලදී. බ්‍රිතාන්‍ය සමයේ දී ඉදිකරන ලද මෙය පෞද්ගලික දේපළ ජනසතු කිරීමේ දී Janatha Estates Development Board ආයතනය සතු වී ඇත. අධ්‍යනයට යොදා ගත් කර්මාන්තශාලාව, 1909 දී වතු යායක් බවට පත්වී ඇති යූරිය වතුයායේ ඉදි කරන ලද්දේ දශක අටකට පමණ පෙර ය. තාක්ෂණික වශයෙන් සැලකූ විට බ්‍රිතාන්‍යයේ නිශ්පාදනය කරන ලද තරාදි වර්ග, වායු පීඩනයෙන් ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍ර සහ තවත් උපාංග රැසක් මෙහි අන්තර්ගතව තිබීම වැදගත් ය. වාර්ෂිකව උගව පළාතේ තේ කොළ නිශ්පාදනයට මෙමගින් ඉහළ ශ්‍රේණියේ තේ කොළ වැඩි ප්‍රතිශතයක් එක්කරන බැවින් ආර්ථිකමය වශයෙන් ද ප්‍රධාන තැනක් ගන්නා බව තවදුරටත් පැහැදිලි කර ගත හැකි විය. එමෙන්ම යූරිය වතුයායේ ප්‍රජාව වෙත රැකියා අවස්ථා සලසා දී ඔවුන්ගේ යටිතල පහසුකම් සපයා දෙමින් සමාජීය කාර්යභාරයක් ද ඉටු කර දෙනු ලැබේ. ඒ අනුව මෙම අධ්‍යනය තුළින් යූරිය කර්මාන්තශාලාව මෙරටට ඓතිහාසික, තාක්ෂණික, සමාජීය හා ආර්ථික වශයෙන් වටිනාකමක් එක්කරන බවත්, ඒ හේතුවෙන් කාර්මික පුරාවිද්‍යා උරුමයක් ලෙස සැලකිය හැකි වන බවත් නිගමනය කරන ලදී.

**මූලාශ්‍ර පද :** කාර්මික උරුමය, තේ වගාව, යූරි තේ කර්මාන්තශාලාව, බ්‍රිතාන්‍ය පාලනය

<sup>1</sup>පුරාවිද්‍යා හා උරුම කළමනාකරන අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.  
[tharushikadandeniya@gmail.com](mailto:tharushikadandeniya@gmail.com)